



ඉලිගමු මාලුව

ව්‍යාපෘති සඳහා ප්‍රතිච්ඡත්වය

ඉලිගමු මාලුව

ඉලිගමු මාලුව තුළ ප්‍රතිච්ඡත්වය නො යොමු කිරීම සඳහා ප්‍රතිච්ඡත්වය නො යොමු කිරීම

(PRJ)GS80/GS80/2024/1 : ප්‍රතිච්ඡත්ව නො යොමු කිරීම

(IUL)GS80/GS80/2024/18 : ප්‍රතිච්ඡත්ව නො යොමු කිරීම

2024 ජූනු 06 දින

ඉලිගමු මාලුව සංශෝධන මණ්ඩලය, ව්‍යාපෘති ප්‍රතිච්ඡත්වය, 01020, මුද්‍රා මධ්‍යමයෙන්



www.uligamuschool.edu.mv



admin@uligamuschool.edu.mv



6500548



سیاست و اقتصاد - ۱





سچوندەر 2 - چۈزىز تىرىزىققۇمۇش تىرىزىققۇمۇش













(ر) مخواست رئیس کمیته انتخاباتی برای برگزاری انتخابات در تاریخ ۲۶ آذر ۱۳۹۷ شروع خواهد شد.

(سر) دھوئے سر ریتی میں خیر سرخ چڑھتے سر سے اگر فریق کا دھوئے سرخ ہے تو
دھوئے سرخ چڑھتے سر سے اگر فریق کا دھوئے سرخ ہے تو

(۱۰) **س** سیمینهادی تبریز رئیس امور اسلامی و مسکن و شهری تبریز
تبریز رئیس امور اسلامی و مسکن و شهری تبریز

۱۹ - (۱) میراث اسلامی و ایرانی

(م) صورت دسترسی نهادهای اسلامی و مساجد برای این اهداف محدود نباشد.

(مر) صورت ترددی که بین این دو ممکن است و ممکن است در آن میان میان میان

(ر) د گنجینه (ر) کی صورت نہیں وہ ممکن نہیں کہ سفر قرآنی کا
رُوحِ آنے سے پرستی کو خیز رُوحِ آنے سے پرستی کو خیز رُوحِ آنے سے پرستی کو خیز

(۲) مکانیزم انتقال این اطلاعات در بین سلسله مراتب از میان افراد می باشد.

(-) -21

(-) 22 -

(ر) دفتری روزنامه اخباری صورت روزنامه سخنچ زیر صورت روزنامه در صورت روزنامه اخباری

رَدْجَعْ وَسَكَرْ وَبَرَدْ وَمُوكَرْ رَنْدَوْتَرْ هَنْتَرَسَرْ بَيْنَرْ كَرْنَرْ كَرْنَرْ كَرْنَرْ
سَهْنَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ كَيْرَمْ

(۱) -23









(سر) ملکہ کو تھیں اسے نہ تھریوں دے سکتا تھا اسے خرچوں کے لئے خرچوں سے وہ سرو جو
ملکہ کو تھیں اسے نہ تھریوں دے سکتا تھا اسے خرچوں کے لئے خرچوں سے وہ سرو جو
خرچوں کے لئے خرچوں سے وہ سرو جو

(م) 250,000/- (درجرہ ۲۵۰,۰۰۰) فروری ۱۹۷۶ء تک ملکہ سعید بنت جعفر کے حوالے میں

(سر) ۴۵ مئی ۱۹۷۰ء کو پاکستانی فوج نے اپنے سربراہ راؤ جنرل رمیٹ کو کشید۔

(مر) **ج** مُؤْمِنَةٌ وَمُؤْمِنٌ رَّجُلٌ لَّهُ مُسْرِفٌ أَكْثَرُهُمْ لَا يَشْرِعُونَ إِذْ يَتَّخِذُونَ حُكْمًا بَيْنَ أَنفُسِهِمْ فَإِنَّمَا يَحْكُمُونَ بِظَاهِرِ الْأَدْعَى وَالظَّاهِرُ أَكْثَرُهُمْ لَا يَشْرِعُونَ

(ع) ۱۵٪ (پسندیده) که در این روش میتواند تقریباً ۲۰٪ تا ۳۰٪ کمتر از میانگین میان سایر دسته های این روش باشد.

(سر) میخواستم که بتوانم این را در میان افرادی که باشند که از این دنیا خارج شده باشند، میخواستم که بتوانم این را در میان افرادی که باشند که از این دنیا خارج شده باشند، میخواستم که بتوانم این را در میان افرادی که باشند که از این دنیا خارج شده باشند،





وَسِرْدَرْيَنْ، سَبَّابَرْنَهْ سَبَّابَرْنَهْ سَبَّابَرْنَهْ 3 (مُوْسَى) قَرْوَرْنَهْ كَوْلَهْ كَوْلَهْ.

مَوْلَانَةُ ٣ - مَوْلَانَةُ / اَوْسَطَهُ سَعْيُ / اِنْتَرْجَمَوْ





سیومنس - 4

1 - 三五七





2 - مکالمہ

ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		-1
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		-2
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		-3
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		-4
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል ትኩረት የጊዜውን ስምምነት		-5
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል
ፌዴራል	ፌዴራል	ፌዴራል





3 - ۳۰۲

فِرَاقٌ 36 (بِعْدَهُ نَمَاءً) فَرَقَتْ كَوَافِرَ شَنَوْمَةَ فَرَقَتْهُمْ فَرَقَتْ

فوجہ 36 (میرٹ رنگ) تریخ ۱۵ مئی ۲۰۲۴ء تک اپنے علاج کو نہیں پختے تو اس کا سارے ملکیت اور مالکیتیں محفوظ رہتے ہیں۔

• १८

- 1- دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ

2- دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ

3- دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ

4- دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ

5- دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ دَوْلَةُ الْمُتَّقِيْنَ





4 - ۳۷

-1

• 89





5 - සැකැස්ම

සැකැස්ම සිංහල මධ්‍යම තැනෙහි පුරුහුම්

පුරුහුම් සිංහල මධ්‍යම	පුරුහුම් සිංහල මධ්‍යම තැනෙහි පුරුහුම් සිංහල මධ්‍යම	පුරුහුම් සිංහල මධ්‍යම
70	$70 \times \frac{30}{30 + 25 + 15}$	30
10	$10 \times \frac{10}{10 + 10 + 10}$	10 පුරුහුම් සිංහල
10	$10 \times \frac{10}{10 + 10 + 10}$	10 පුරුහුම් සිංහල
10	25 සිංහල මධ්‍යම තැනෙහි පුරුහුම් සිංහල	10 පුරුහුම් සිංහල
100		100





6 - ۶

፳፻፲፭ የፌዴራል ቤትና የፌዴራል

Form of Bank Guarantee for Advance Payment

To: _____

[name & address of Purchaser]

[name of Contract]

Gentlemen:

In accordance with the provisions of the Conditions of Contract, of the above-mentioned Contract,
[name and address of Supplier] (hereinafter called "the Supplier")
shall deposit with [name of Purchaser] a Bank Guarantee to
guarantee his proper and faithful performance under the said Clause of the Contract in an amount of
[amount of Guarantee],
[amount in words].

We, the

[Bank or Financial Institution], as instructed by the Supplier, agree unconditionally and irrevocably to guarantee as primary obligator and not as Surety merely, the payment to [name of Purchaser] on his first demand without whatsoever right of objection on our part and without his first claim to the Supplier, in the amount not exceeding [amount] of Guarantee [amount in words].

We further agree that no change or addition to or other modification of the terms of the Contract or of Works to be performed there under or of any of the Contract documents which may be made between

[name of Purchaser] and the Supplier, shall in any way release us from any liability under this Guarantee, and we hereby waive notice of any such change, addition, or modification.

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

This Guarantee shall remain valid and in full effect from the date of the advance payment under the Contract until [name of Purchaser] receives full repayment of the same amount from the Supplier.

Yours truly,

signature and seal: _____

Name & address of bank/institution





7 - ۷

Digitized by srujanika@gmail.com

Digitized by srujanika@gmail.com

٦٠٠ مرجع و ترجمة آثار دفتر

۰۰۰ ۰۰۰ ۰۰۰ ۰۰۰ ۰۰۰ ۰۰۰ ۰۰۰ ۰۰۰

(۱۰) مکانیزم ایجاد این اتفاقات را در اینجا بررسی نمایم.

#	תְּמִימָה וְעַמְלָה מִתְּמִימָה	מִתְּמִימָה	מִתְּמִימָה וְעַמְלָה מִתְּמִימָה	מִתְּמִימָה וְעַמְלָה מִתְּמִימָה

• 60

-1- ترجمہ محققہ شیخ محمد احمد دہلوی

۱۰۷۶ سرت دیگر دستوراتی را که در مورد این اتفاق نموده اند، در اینجا آورده ایم.

ମୁଦ୍ରଣ କାନ୍ତିକା ପ୍ରକାଶନ ପରିଷଦ୍ ପର୍ଯ୍ୟନ୍ତ । - 2

وَمُؤْمِنٌ بِرَبِّهِ وَلَا يَرْجُو لِيَهُ شَيْءًا، سَرَّهُ مَا حَسِّنَ لِيَهُ وَمَا حَسِّنَ لِيَهُ فَلَمْ يَرْجُو
أَنْ يُكَفَّرَ بِمَا حَسِّنَ لِيَهُ وَلَا يَرْجُو أَنْ يُعَذَّبَ بِمَا حَسِّنَ لِيَهُ وَلَا يَرْجُو أَنْ يُعَذَّبَ
بِمَا حَسِّنَ لِيَهُ وَلَا يَرْجُو أَنْ يُعَذَّبَ بِمَا حَسِّنَ لِيَهُ وَلَا يَرْجُو أَنْ يُعَذَّبَ بِمَا حَسِّنَ لِيَهُ





8 - ۸

¹ مصطفى عبد العال، "النقد والرواية في أدب المقاومة في مصر، 1948-1954، دراسة مقارنة بين روايتي 'النار' لـ 'المنفي' ورواية 'النار' لـ 'المنفي'، رسالة ماجister في الأدب العربي، كلية التربية، جامعة القاهرة، 1996.

	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):
	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):
	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):	قرآن و مکتبه (متحف القرآن الكريم):

-2

-3

فُوْجِيَّةٌ سَرَّيْنَ:	فُوْجِيَّةٌ سَرَّيْنَ (مُتَقَوِّلٌ مُتَقَوِّلٌ):	فُوْجِيَّةٌ سَرَّيْنَ:
فُوْجِيَّةٌ سَرَّيْنَ:	فُوْجِيَّةٌ سَرَّيْنَ:	فُوْجِيَّةٌ سَرَّيْنَ:
فُوْجِيَّةٌ سَرَّيْنَ:	فُوْجِيَّةٌ سَرَّيْنَ:	فُوْجِيَّةٌ سَرَّيْنَ:

-4- صَرْفُ الْمُكَوِّنَاتِ وَالْمُعْجَنَاتِ مُحَمَّدُ عَلِيٌّ سَعِيدٌ: (تَعْلِيمُ الْقُرْآنِ كُلِّهِ) فَرَسِّيَّةُ عَلِيِّيَّةٍ

وَمُؤْمِنٌ بِرَبِّهِ وَالْمُؤْمِنُونَ هُمُ الْأَوَّلُونَ مَنْ يَعْمَلْ مِنْ حُسْنٍ يَرَهُ
وَمَنْ يَعْمَلْ مِنْ شُرٍّ فَمَا يَرَهُ إِنَّمَا يَرَى مَا يَعْمَلُ وَمَنْ يَتَّقِي
أَنْفُسَهُ فَإِنَّمَا يَتَّقِي مِنَ الْمُنْكَرِ وَمَنْ يَتَّقِي مِنَ الْمُنْكَرِ فَإِنَّمَا
يَتَّقِي مِنَ الْمُنْكَرِ وَمَنْ يَتَّقِي مِنَ الْمُنْكَرِ فَإِنَّمَا يَتَّقِي مِنَ الْمُنْكَرِ

مقدار نحوة مساعدة وتحريكية	مقدار نحوة مساعدة وتحريكية
٢ ١	٢ ٤

		مکان			مکان
		مکان			مکان

جواب -5

#	قیمت تقریبی	مقدار تقریبی	نحوه پرداخت
1			
2			





مکتبہ نمبر 5 - ملکیت حکومتی ہے اور اس کا کام ایک دوسرے کے مقابلے میں انجام پاتا ہے۔









جَرْجَرٌ ۖ وَلَهُ لِلْأَوْسَاطُ ۖ وَالْمُنْتَهَىٰ ۖ مَنْزَلٌ ۖ وَالْمُنْتَهَىٰ ۖ مَنْزَلٌ ۖ





وَالْمُؤْمِنُونَ - بِرَبِّهِمْ يَرْجُونَ لِتَّهْكِيمَ مِنْ أَنْذِرَهُمْ -

2024 RELEASE UNDER E.O. 14176

三

卷之三

مکتبہ اقبال



555 简介与基础

442 443 444 445 446

الرقم	النوع	النوع	النوع	المقدمة	النوع
				<p>(+) ملحوظة 1- ملحوظة 2- ملحوظة 3- ملحوظة 4- ملحوظة 5-</p> <p>(+) ملحوظة 1- ملحوظة 2- ملحوظة 3- ملحوظة 4- ملحوظة 5-</p> <p>(+) ملحوظة 1- ملحوظة 2- ملحوظة 3- ملحوظة 4- ملحوظة 5-</p>	4
20	مقدمة				4.1
8	مقدمة		(B2)		4.2
2	مقدمة		(1)		4.3
5	مقدمة				4.4
1	مقدمة	B2			4.5



الرقم	العنوان	النوع	البيان	الملاحظات	الرقم
5				(أ) فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده (ب) فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده (ج) فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده (د) فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده	
5.1		4	شهادة	فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده	
5.2		4	شهادة	فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده	
5.3		4	شهادة	فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده	
5.4		4	شهادة	فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده فوجي شهاده	
الإجمالي					



卷之六

رقم	العنوان	مدة
	١	٢٠٢٣-٢٠٢٤
	٢	٢٠٢٣-٢٠٢٤
	٣	٢٠٢٣-٢٠٢٤
	٤	٢٠٢٣-٢٠٢٤
	٥	٢٠٢٣-٢٠٢٤
٨٤%	ج	
٦٦٣	ج	

سازمان اسناد و کتابخانه ملی

جذب جذب

ඩැරුව මෙහෙයු විවිධ මානව ප්‍රතිඵලීය තුළමු තුළමු දැක්වා ඇතුළතු

සෑම / පූර්ව

දැක්වා ඇතුළතු (ප්‍රතිඵලීය මානව) -1 ජ්‍යෙෂ්ඨ තුළමු තුළමු දැක්වා ඇතුළතු 1.5, 1.4, 1.3, 1.2, 1.1 14 තුළමු, 4 ග්‍රෑනෝ (ඡ්‍යුර 56 තුළමු) - තුළමු මානව	දැක්වා ඇතුළතු (ප්‍රතිඵලීය මානව) ප්‍රතිඵලීය තුළමු දැක්වා ඇතුළතු ප්‍රතිඵලීය තුළමු / පූර්ව
	

දැක්වා ඇතුළතු (ප්‍රතිඵලීය මානව) -1 ජ්‍යෙෂ්ඨ තුළමු තුළමු දැක්වා ඇතුළතු 1.7, 1.6, 1.4, 1.3, 1.2, 1.1 6 තුළමු, 4 ග්‍රෑනෝ මානව 2 තුළමු, 2 ග්‍රෑනෝ (ඡ්‍යුර 32 තුළමු) - මානව	දැක්වා ඇතුළතු (ප්‍රතිඵලීය මානව) ප්‍රතිඵලීය තුළමු දැක්වා ඇතුළතු ප්‍රතිඵලීය තුළමු / පූර්ව
	




<p>2- ከዕሰና ማስቀመጥ ተችሱ የሚከተሉት በቻ መረጃዎች</p> <p>2.7 የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ)</p> <p>3 የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ) የ(ሥ)</p>	<p>የመሆኑን የሚከተሉት በቻ መረጃዎች</p> <p>የመሆኑን የሚከተሉት በቻ መረጃዎች</p>
	
	

	2.4 (أ)	2- اخراج سرقة خلص قراراته من معاشر اخراج ٤ و ١ قراراته - اخراج سرقة خلص قراراته من معاشر
	مقدمة الدورة / ٢	

- 2	(፳፻፲፭) የሰነድ ቁጥር	የመጀመሪያ ስም
2.6 (၃)	የመጀመሪያ ስም	የመጀመሪያ ስም
E2	የመጀመሪያ ስም	የመጀመሪያ ስም

<p>3- حَرْنَفِيَّةٌ تَعْدَى قَرْبَهُ مِنْهُ حَرْنَفِيَّةٌ تَعْدَى قَرْبَهُ مِنْهُ</p> <p>3.5 ، 3.4 ، 3.3 ، 3.2 ، 3.1 ، (-) ، (س) ، (ص)</p> <p>6 - حَرْنَفِيَّةٌ (3) قَرْبَهُ مِنْهُ حَرْنَفِيَّةٌ تَعْدَى قَرْبَهُ مِنْهُ 6 - حَرْنَفِيَّةٌ (2) قَرْبَهُ مِنْهُ حَرْنَفِيَّةٌ تَعْدَى قَرْبَهُ مِنْهُ</p> <p>- حَرْنَفِيَّةٌ 12 - حَرْنَفِيَّةٌ سَارِيَّةٌ (حَرْنَفِيَّةٌ 30 - حَرْنَفِيَّةٌ قَرْبَهُ مِنْهُ)</p>	<p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p> <p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p>	<p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p> <p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p>
	<p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p> <p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p>	<p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p> <p>مَوْجَعَةٌ مَدْعَوَةٌ</p>

4 - የኩንቃ ተረጋግጧት ስርዓት አለበት 4.3 (ሮ) (ሮ) 4.1	፳፻፲፭ ዓ.ም (መሬት) የኩንቃ ተረጋግጧት ስርዓት አለበት የኩንቃ ተረጋግጧት ስርዓት አለበት / የኩንቃ ተረጋግጧት ስርዓት
	

5 - የኩንቃ ተረጋግጧት የኩንቃ ተረጋግጧት ስርዓት አለበት የኩንቃ ተረጋግጧት ስርዓት 5.4 (ሮ) (ሮ) 5.3, 5.2, 5.1	፳፻፲፭ ዓ.ም (መሬት) የኩንቃ ተረጋግጧት የኩንቃ ተረጋግጧት ስርዓት አለበት የኩንቃ ተረጋግጧት የኩንቃ ተረጋግጧት ስርዓት / የኩንቃ ተረጋግጧት ስርዓት
	

